

1 මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

තඹලගමුව ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් ගිණුම, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට තඹලගමුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලබමි.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලැසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභූරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මග හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලැසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලැසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීති, රීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (i) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේ දී මා විසින් සිදු කරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ දේශීය ණය සංවර්ධන අරමුදලට ගෙවිය යුතු මුළු පොලිය රු.5,476,388 ක් වුවත්, මූල්‍ය ප්‍රකාශනවල රු. 4,531,498ක් වශයෙන් දක්වා තිබුණු බැවින් වර්ෂය සඳහා වූ බැරකම් රු. 944,890 කින් අඩුවෙන් දක්වා තිබුණි.	මෙම කරුණ 2024 වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශනවල අනාවරණය කරනු ලබන බව.	නිවැරදි බැරකම් වටිනාකම මූල්‍ය ප්‍රකාශනවල අනාවරණය කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ මෝටර් රථ ගිණුමේ රු.330,000ක් වටිනා වත්කම් අඩුවෙන් දක්වා තිබුණි.	අවසන් ගිණුම් වාර්තාවේ අනාවරණය කිරීමට පියවර ගනු ලබන බව.	වාහනවල නිවැරදි වටිනාකම මූල්‍ය ප්‍රකාශනවල අනාවරණය කළ යුතුය.

1.6.2 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
එකතුව රු.190,061,817 ක් වූ ස්ථාවර වත්කම් ගිණුම් විෂයන් 03 කට අදාළ ලේඛනගත සාක්ෂි ඉදිරිපත් නොකිරීම හේතුවෙන් සතුටුදායක පරිදි පරීක්ෂා කිරීමට නොහැකි විය.	ස්ථාවර වත්කම් ලේඛනය නිසි පරිදි පවත්වාගෙන යාමට පියවර ගනු ලබන බව.	වත්කම්වලට අදාළ සාක්ෂි තබා ගැනීමට සහ ලේඛනය නිසි පරිදි පවත්වාගෙන යාමටත් ක්‍රියාමාර්ග ගත යුතුය

1.7 අනුකූල නොවීම

1.7.1 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි 571 (1), (2), (3)	වටිනාකම රු.6,500,063ක් වූ වර්ෂ 02කට වැඩි කල් ඉකුත් තැන්පතු 15 ක් සම්බන්ධයෙන් සභාව අදාළ පුද්ගලයින්ට ආපසු ලබාදීමට හෝ ආදායම් ගිණුමට මාරු කිරීමට හෝ කටයුතු කර නොතිබුණි.	ඔබ විසින් අනාවරණය කළ තැන්පතු 15ම ඉතා දීර්ඝ කාලයක සිට පැවැත එන බැවින් තැන්පත් කළ පුද්ගලයින්ගේ විස්තර නිසි ලෙස නොමැති වීමෙන් එය නිරවුල් කිරීමේ අරමුණින් පොදුවේ දැනුම්දීම් සිදුකර පොදු ජනතාවට ප්‍රදර්ශනය කර තිබේ. ආපසු ලබා නොගත් තැන්පතු ආදායමට මාරු කිරීමට නිසි කටයුතු කරනු ලබන බව.	මුදල් රෙගුලාසි ප්‍රකාරව සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුය.
(ආ) 1988 ප්‍රාදේශීය සභා (මූල්‍ය හා පරිපාලන) රීතීන් හි 5 (XII) රීතිය	ආරක්ෂිත ඇප මුදල් අයකළ යුතු නිලධාරීන් 08ගෙන් ඇප මුදල් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.	ආරක්ෂිත ඇප මුදල් අයකළ යුතු නිලධාරීන්ගෙන් ඊළඟ මාසයේ සිට ඇප මුදල් අයකරනු ලබන බව.	රීති ප්‍රකාරව, සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුය.

2. මූල්‍ය සමාලෝචන

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු. 17,281,670ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු. 6,998,328 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම

සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව සභාව ඉදිරිපත්කර තිබූ ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2024				2023			
	ඇස්තමේන්තුගත ආදායම	බිල්කල ආදායම	රැ. රු.	රු.	ඇස්තමේන්තුගත ආදායම	බිල්කල ආදායම	රැ. රු.	රු.
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
(i) වරිපනම් හා බදු	1,000	-	-	-	300,000	-	-	-
(ii) කුලී	10,461,750	7,371,500	6,194,500	1,177,000	9,623,000	6,203,000	5,994,000	209,000
(iii) බලපත්‍ර ගාස්තු	1,359,000	1,359,000	1,359,000	-	1,274,000	1,273,000	1,273,000	-
(iv) වෙනත් ආදායම්	812,000	753,551	753,551	-	715,000	-	623,000	-
එකතුව	<u>12,633,750</u>	<u>9,484,051</u>	<u>8,307,051</u>	<u>1,177,000</u>	<u>11,912,000</u>	<u>7,476,000</u>	<u>7,890,000</u>	<u>209,000</u>

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය සම්බන්ධ නිරීක්ෂණයන් පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

ප්‍රාදේශීය සභාව වර්ග කිලෝමීටර 244.45ක් විශාලත්වයකින් හා 36,728ක ජනගහනයකින් යුතු වුවත්, වරිපනම් බදු රු.1,000කට පමණක් ඇස්තමේන්තු කර තිබුණු අතර වරිපනම් බද්ද ගැසට් පත්‍රයේ පලකර අයකර නොතිබුණි.

වරිපනම් බදු අයකිරීම් පිළිබඳව පූර්ව ක්‍රියාමාර්ග ගෙන ගැසට් පත්‍රයේ පල කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගනු ලබන බව.

වරිපනම් බදු අයකිරීම් පිළිබඳව ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කිරීමේ කටයුතු කඩිනම් කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විභරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කර්තව්‍යයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

(අ) කාබනික පොහොර නිෂ්පාදනය වැඩිදියුණු කිරීමේ අරමුණින් 2021 වර්ෂයේ දී මිලදී ගෙන තිබුණු රු. 1,500,000 ක් වටිනා යන්ත්‍රය සවි කිරීම සඳහා රු. 803,520 ක වියදමින් සාදන ලද ස්ථානය ඉදිකර තිබූ නමුත් එම යන්ත්‍රය අදාළ ස්ථානයේ සවිකර කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමට වර්ෂ 04 කට වඩා අධික කාලයක සිට පියවර ගෙන නොතිබුණි.

යටිතල කාර්යයන් අවසන් නොවීමෙන් එකී යන්ත්‍ර භාවිතා කිරීමට නොහැකි තත්ත්වයේ පවතී. එමනිසා අදාළ කාර්යයන් අවසන් වීමෙන් පසු එය භාවිතා කළ හැකි බව.

කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ යන්ත්‍ර අදාළ අරමුණු ළඟා කරගත හැකි අයුරින් ඵලදායීව උපයෝජනය කිරීමට ක්‍රියාමාර්ග ගත යුතුය.

- | | | |
|--|-----------------------|--|
| (ආ) මස්කඩ බදුකුලී හිමියන්ගෙන් කොවිඩ් - 19 කාල පරිච්ඡේදයේ අයකළ යුතු රු. 358,133ක් ප්‍රාදේශීය සභා පනතේ 182 වගන්තිය ප්‍රකාරව, අදාළ අමාත්‍යවරයාගේ නිසි අනුමැතිය ලබා කපහැරීමට පියවර නොගෙන පනතේ වගන්තියට පටහැනිව සභාව විසින් කපා හැර තිබුණි. | පිළිතුරු ලබාදී නොමැත. | ප්‍රාදේශීය සභා පනතේ විධිවිධාන ප්‍රකාරව පියවර ගත යුතුය. |
|--|-----------------------|--|

3.2 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වටිනාකම සභාව සතු වාහන 07 ක් අලුත්වැඩියා කර නැවත භාවිතා කිරීමට හෝ වෙන්දේසියේ විකිණීමට වර්ෂ 04 කට අධික කාලයක් සභාව විසින් ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.	සභාවට අයත් වාහන 7ම දිස්ත්‍රික් යාන්ත්‍රික ඉංජිනේරුවරයාගේ වාර්තාව ලබාගැනීමෙන් පසුව ඉදිරි කටයුතු කිරීමට පියවර ගනු ලබන බව.	නැවත භාවිතා කිරීමට හෝ වෙන්දේසියේ විකිණීමට උචිත පියවර ගත යුතුය.
(ආ) වටිනාකම රු.5,978,814ක වියදමකින් ඉදිකළ තඹලගමුව පොදු වෙළෙඳපොළ ගොඩනැගිලි සංකීර්ණය කුලියට ලබාදී ආදායම් ඉපැයීමට ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.	ඉදිරි කාලයේ අවශ්‍යතා මතුවූ විටෙක කුලියට ලබාදී ආදායම් උපයාගත හැකි බව.	පොදු වෙළෙඳපොළ ගොඩනැගිලි සංකීර්ණය කුලියට ලබාදී ආදායම් ඉපැයීමට කඩිනමින් ක්‍රියාමාර්ග ගත යුතුය.

3.3 වෙනත් සංවිධානවලට මුදාහැර තිබූ සම්පත්

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2024 වර්ෂයේ සභාවේ රු. මිලියන 9.5ක් ස්ථාවර තැන්පතු වල පැවැති නමුත් එම මුදල් හා සභාවේ අනෙකුත් අරමුදල් උපයෝජනය කර සූර්ය බලශක්ති පැනල ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය සභාව විසින් ක්‍රියාත්මක කර සියයට 100ක් ආදායම් ඉපැයීමට හැකිව තිබුණි. එසේ සිදුනොකර පුද්ගලික සමාගමක් සභාවේ ගොඩනැගිල්ලේ වහලයේ සූර්ය බලශක්ති පැනල ස්ථාපිත කර සියයට 06 සිට 18ක් දක්වා පරාසයක ආදායම් සභාවට ලැබෙන පරිදි ගිවිසුම් අත්සන් කර තිබුණි. ලැබෙන ආදායමින් සියයට 82 සිට සියයට 94ක් දක්වා පුද්ගලික සමාගමට ලබාදීමට ගිවිසුම්ගත වීම ප්‍රාදේශීය සභා නීතිරීතිවලට පටහැනිව සිදුකර තිබුණි.	මෙවැනි වැරදි ඉදිරියේදී සිදුනොවන අයුරින් මවිසින් අඛණ්ඩව අධීක්ෂණය කරනු ලබන බව.	ප්‍රාදේශීය සභා පනත ප්‍රකාරව ක්‍රියාමාර්ග ගත යුතුය.

3.4 හඳුනාගත් පාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2013/2014 කාලපරිච්ඡේදයේ භාවිතා කළ මුදල් ලබාගැනීමේ ලදුපොත් 05ක් සහ එම ලදුපත් මගින් අයකළ මුදල් සභාවට භාරතොදීමෙන් සභාවේ නිලධාරියෙකුට එරෙහිව විනය පරීක්ෂණ නියමිත කාල වකවානු තුළ සිදුකර පාඩුව එම නිලධාරියාගෙන් අයකර ගැනීමට සභාව විසින් ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.	විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීමේ අදහසින් මූලික විමර්ශන පැවැත්වීමට කමිටුවක් පත්කර ඒ හරහා ඉදිරි ක්‍රියාමාර්ග සිදුකරමින් පවතින බව.	ආදායම් අභිමිච්ඡි සඳහා හේතු වූ නිලධාරීන්ගෙන් එම පාඩු කඩිනමින් අයකර ගැනීමට ක්‍රියාමාර්ග ගතයුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 තිරසාර සංවර්ධන ඉලක්ක

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
තිරසාර සංවර්ධන අරමුණු ලෙස ඉලක්ක හතරක් හඳුනාගෙන තිබූ අතර, සම්පත් ආර්ථිකව හා කාර්යක්ෂමව උපයෝජනය කර ළඟා කර ගැනීමට හැකි අනෙකුත් පරමාර්ථ හඳුනාගෙන එය භෞතික වශයෙන් ළඟාකර ගත හැකි පරිදි සැලැස්මක් සකස් කර නොතිබුණි.	ඉදිරියේදී මේවා ගැන වැඩි අවධානයක් යොමු කිරීමට පියවර ගනු ලබන බව.	තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා සැලැස්මක් සකස් කිරීමට පියවර ගත යුතුය